



H 32875 - 5.000 (2009/04) P

ශ්‍රී ලංකා රජයේ ලියාපදිංචි කළ හැකි ප්‍රජාව

ශ්‍රී ලංකා / இலங்கை / SRI LANKA

Registration B I
(High Reg. P. & S.C.)*
12/78

ලියාපදිංචි කළ හැකි ප්‍රජාව

பிறப்பும் பதிவுப் புத்தகம்

REGISTER OF BIRTHS

අංකය }
ලිය. }
No. }

00
200

ලියාපදිංචි කළ හැකි ප්‍රජාව (110 වන පරිච්ඡේදය)
பிறப்புகள், இறப்புகள் பதிவு செய்ய சட்டம் (அத்தியாயம் 110)

Births and Deaths Registration Act (Cap. 110)

ලියාපදිංචි කළ හැකි ප්‍රජාව } කොට්ඨාසය } කොට්ඨාසය }
District } Division } Division }

1. ලාන් දිනය හා ස්ථානය Date and place of birth	06 2009 (දෙසැම්බර් මස) දැනට වන දින	අර්ථකතර ගස්මහ මාවත කැගලේ
2. නම Name	සුචිත්‍ර මුණිකුණ මහාදුලා	
3. ස්ත්‍රී පුරුෂ භාවය Sex	පුරුෂ.	
4. පියාගේ නම Father's	සම්පූර්ණ නම Full name	මහතා රාජලාල් විසේණ මහර මහාදුලා
	ලාන් දිනය Date of birth	1983.10.06
	ලාන් ස්ථානය Place of birth	කොට්ටේ මහල
	රාශිය Race	සිංහල
5. මවගේ නම Mother's	සම්පූර්ණ නම Full name	චිත්තකාම මුණිකුණ මහාදුලා
	ලාන් දිනය Date of birth	1984.11.11
	ලාන් ස්ථානය Place of birth	කොට්ටේ මහල
	රාශිය Race	සිංහල
වයස Age	අවුරුදු එක මසකි.	
6. මව්පියන් විවාහකද ? Were parents married ?		ඔව්.
7. මුහුණ ලාන්ගේ ශ්‍රී ලංකාවේ නම් If grandfather born in Sri Lanka	මුහුණ සම්පූර්ණ නම His full name	මහතා රාජලාල් මහර මහාදුලා
	මුහුණ ලාන් වර්ෂය His year of birth	1952
	මුහුණ ලාන් ස්ථානය His place of birth	කොට්ටේ

* 1. සහ 2. සඳහා පිටි කිරීමට සූදානම් කර ඇති ප්‍රකාශන

(අතිරේක 80 වන පිටුවේ ප්‍රකාශන පරිදි)

Handwritten signature and initials

<p>8. පියා ශ්‍රී ලංකාවේ නොදැන මී ඉන්කා ශ්‍රී ලංකාවේ උපන්නේ නම් මී ඉන්කාගේ තප්පස් ශ්‍රී ලංකාවේ පිහිටි කාමර පුද්ගලයන්ගේ පිහිටීමේ අවස්ථාව If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka great-grandfather's place of birth</p>	<p>සම්පූර්ණ නම முழுப் பெயர் full name</p> <p>උපන් වර්ෂය பிறந்த வருடம் year of birth</p> <p>උපන් ස්ථානය பிறந்த இடம் place of birth</p>	<p>පියා ශ්‍රී ලංකාවේ උපන්නේ</p>
<p>9 දැනුම් දෙනාගේ සම්පූර්ණ නම, සිටින ස්ථානය හා දැනුම් දෙනාගේ සම්පූර්ණ විස්තරයක් යන්න තප්පස් කාරියාගේ முழுப் பெயரும், வசதியிடமும், என்ன முறையில் தகவல் கொடுக்கிறார் Informant's full name, residence and in what capacity he gives information</p>	<p>සේනා රාජකාරිය සඳහා "සේනා" ඉංජිනේරු සමාගම, කොළඹ, ශ්‍රී ලංකාව</p>	<p>16 වසරක ප්‍රධාන ප්‍රකාශ පත්‍රය මත ලියාපදිංචි කරන ලදී</p>
<p>10 දැනුම් දෙනාගේ අත්සන තප්පස් කාරියාගේ සකසා ගැනීම Informant's signature</p>	<p>සේනා රාජකාරිය සඳහා "සේනා" ඉංජිනේරු සමාගම, කොළඹ, ශ්‍රී ලංකාව</p>	<p>16 වසරක ප්‍රධාන ප්‍රකාශ පත්‍රය මත ලියාපදිංචි කරන ලදී</p>
<p>11 ලියාපදිංචි කරන දිනය පිටපත් කළ දිනය Date of registration</p>	<p>08 2009 (දෙසැම්බර්) 08/08/09</p>	<p>08 2009 (දෙසැම්බර්) 08/08/09</p>
<p>12 රෙජිස්ට්‍රාර්ගේ අත්සන ප්‍රධාන කාරියාගේ සකසා ගැනීම Registrar's signature</p>	<p>රෙජිස්ට්‍රාර්ගේ අත්සන</p>	<p>රෙජිස්ට්‍රාර්ගේ අත්සන</p>
<p>13 ලියාපදිංචි කිරීමෙන් පසුව ඇතුළත් කරන ලද නමක් සම්බන්ධ කර ගැනීමේ විස්තරයක් යොදන ලද නම පිටපත් කළ නම Name inserted or substituted after registration</p>	<p>ලියාපදිංචි කිරීමෙන් පසුව ඇතුළත් කරන ලද නමක් සම්බන්ධ කර ගැනීමේ විස්තරයක් යොදන ලද නම පිටපත් කළ නම Name inserted or substituted after registration</p>	<p>ලියාපදිංචි කිරීමෙන් පසුව ඇතුළත් කරන ලද නමක් සම්බන්ධ කර ගැනීමේ විස්තරයක් යොදන ලද නම පිටපත් කළ නම Name inserted or substituted after registration</p>
<p>14 13 වැනි අංකයට ඇතුළත් විස්තර සඳහා සම්බන්ධ කර ගැනීමේ විස්තරයක් යොදන ලද නම පිටපත් කළ නම Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information</p>	<p>ලියාපදිංචි කිරීමෙන් පසුව ඇතුළත් කරන ලද නමක් සම්බන්ධ කර ගැනීමේ විස්තරයක් යොදන ලද නම පිටපත් කළ නම Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information</p>	<p>ලියාපදිංචි කිරීමෙන් පසුව ඇතුළත් කරන ලද නමක් සම්බන්ධ කර ගැනීමේ විස්තරයක් යොදන ලද නම පිටපත් කළ නම Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information</p>
<p>15 නම ඇතුළත් කිරීමේ හෝ වෙන නමක් යොදා ගැනීමේ දිනය හා දිනකින් පසුව රෙජිස්ට්‍රාර්ගේ අත්සන ප්‍රධාන කාරියාගේ සකසා ගැනීම Date of insertion or substitution and District Registrar's or Registrar General's signature</p>	<p>ලියාපදිංචි කිරීමේ හෝ වෙන නමක් යොදා ගැනීමේ දිනය හා දිනකින් පසුව රෙජිස්ට්‍රාර්ගේ අත්සන ප්‍රධාන කාරියාගේ සකසා ගැනීම Date of insertion or substitution and District Registrar's or Registrar General's signature</p>	<p>ලියාපදිංචි කිරීමේ හෝ වෙන නමක් යොදා ගැනීමේ දිනය හා දිනකින් පසුව රෙජිස්ට්‍රාර්ගේ අත්සන ප්‍රධාන කාරියාගේ සකසා ගැනීම Date of insertion or substitution and District Registrar's or Registrar General's signature</p>

ලියාපදිංචි කිරීමේ හෝ වෙන නමක් යොදා ගැනීමේ දිනය හා දිනකින් පසුව රෙජිස්ට්‍රාර්ගේ අත්සන ප්‍රධාන කාරියාගේ සකසා ගැනීම

ලියාපදිංචි කිරීමේ හෝ වෙන නමක් යොදා ගැනීමේ දිනය හා දිනකින් පසුව රෙජිස්ට්‍රාර්ගේ අත්සන ප්‍රධාන කාරියාගේ සකසා ගැනීම

ලියාපදිංචි කිරීමේ හෝ වෙන නමක් යොදා ගැනීමේ දිනය හා දිනකින් පසුව රෙජිස්ට්‍රාර්ගේ අත්සන ප්‍රධාන කාරියාගේ සකසා ගැනීම

ලියාපදිංචි කිරීමේ හෝ වෙන නමක් යොදා ගැනීමේ දිනය හා දිනකින් පසුව රෙජිස්ට්‍රාර්ගේ අත්සන ප්‍රධාන කාරියාගේ සකසා ගැනීම

B1670
06/18

2013-06-17